




No SF-2023-11

වර්ෂ 2023 නොවැම්බර් සිට 2024 ජනවාරි දක්වා දිගු කාලීන, මාසික හා සතිපතා වර්ෂාපතනය පිළිබඳ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සෘතුමය අනාවැකිකරන අංශය මගින් 2023 නොවැම්බර් 03 වන දින නිකුත් කරන ලදී.

2023 නොවැම්බර් සිට 2024 ජනවාරි දක්වා වන මෙම සෘතුමය අනාවැකිය, පවතින ගෝලීය දේශගුණ සාධක මෙන්ම ගෝලීය දේශගුණ ආකෘති අනාවැකි වලට සහ පවත්නා වායුගෝලීය තත්ත්වයන්ට අනුව සකස්කර ඇත. නිවර්තන පැසිපික් සාගර කලාපයේ පවත්නා එල්නිනෝ තත්ත්වය උතුරු අර්ධගෝලීය වසන්ත සෘතුව (2024 මාර්තු-මැයි) දක්වාත් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ලෙස පැවතීමට 75-80%ක සම්භාවිතාවයක් පවතී. ඉන්දියානු සාගර කලාපයේ පවත්නා ධනමය ඉන්දියානු සාගර ද්වීධ්‍රැව තත්ත්වය 2023 දෙසැම්බර් දක්වා පවතිනු ඇතැයි දේශගුණ ආකෘති මගින් අනාවැකි පල කරයි. මෙම පරාමිතීන් ශ්‍රී ලංකාවේ දේශගුණය සඳහා බලපෑම් ඇති කරන අතර ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සහ උෂ්ණත්ව විචලනයන් සඳහා බලපෑම් ඇති කල හැකි කලාපීය සහ ගෝලීය සාධකයන් මෙන්ම කලාපයේ අන්තර් සෘතුමය විචල්‍යතාවයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතුය.




2023 නොවැම්බර් සිට 2024 ජනවාරි දක්වා සෘතුමය වර්ෂාපතනය අනාවැකිය



රූපය 01: 2023 නොවැම්බර්-2024 ජනවාරි දක්වා සෘතුමය වර්ෂාපතන අනාවැකිය.

2023 නොවැම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ උතුරු පළාතේ දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයකුත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලත් මධ්‍යම ප්‍රදේශ සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් දිගුකාලීන සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයකුත් ඇති විය හැකිය. සෙසු ප්‍රදේශ සඳහා අනාවැකි ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාධක නොපවතී. ඒ අනුව එම ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට අඩු හෝ ආසන්න හෝ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය.

2023 නොවැම්බර්, දෙසැම්බර් සහ 2024 ජනවාරි සඳහා මාසික වර්ෂාපතන අනාවැකි






මාසය	වර්ෂාපතන අනාවැකිය
<p data-bbox="288 282 517 338">2023 නොවැම්බර්</p> 	<p data-bbox="533 282 1452 629">2023 නොවැම්බර් මාසය තුළ දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත් වලත් පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් දිගුකාලීන සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් ඇතිවිය හැකිය. දිවයිනේ උතුරු පළාත සඳහා අනාවැකි ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාධක නොපවතී. ඒ අනුව එම ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට අඩු හෝ ආසන්න හෝ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය.</p> <p data-bbox="533 640 1452 790">කෙසේ වෙතත් නොවැම්බර් මාසය තුළ පහල වායුගෝලීය කැලඹිලි තත්ත්ව සහ ජීවන අවපාත වර්ධනය වීමේ හැකියාවක් ඇති බැවින් එසේ වුවහොත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වර්ෂාපතනය ඉහල යා හැකිය.</p>
<p data-bbox="288 790 517 846">2023 දෙසැම්බර්</p> 	<p data-bbox="533 790 1452 1178">2023 දෙසැම්බර් මාසය තුළදී දිවයිනේ උතුරු පළාතේ දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ඇති විය හැකි අතර දකුණ සහ ඌව පළාත් වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් දිගුකාලීන සාමාන්‍යයට වැඩි වර්ෂාපතනයක් ඇති වීමේ හැකියාවක් ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න හෝ මඳක් වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය. අනෙකුත් ප්‍රදේශ සඳහා අනාවැකි ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාධක නොපවතී. ඒ අනුව එම ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට අඩු හෝ ආසන්න හෝ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය.</p> <p data-bbox="533 1189 1452 1391">කෙසේ වෙතත් දෙසැම්බර් මාසය තුළ දිවයින ආසන්නයේ හෝ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලීය කැලඹිලි තත්ත්ව, ජීවන අවපාත හෝ සුළිකුණාටු වර්ධනය වීමේ හැකියාවක් ඇති බැවින් එසේ වුවහොත් ඉදිරිපත් කර ඇති වර්ෂාපතන අනාවැකි වෙනස් විය හැක.</p>
<p data-bbox="288 1391 517 1447">2024 ජනවාරි</p> 	<p data-bbox="533 1391 1452 1626">2024 ජනවාරි මාසයේදී දකුණු සහ ඌව පළාත් වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් ඇති විය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහා අනාවැකි ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාධක නොපවතී. ඒ අනුව එම ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට අඩු හෝ ආසන්න හෝ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකිය.</p> <p data-bbox="533 1637 1452 1839">ජනවාරි මාසය තුළ දිවයින ආසන්නයේ තරංගාකාර කැලඹිලි, ජීවන අවපාත සහ සුළි කුණාටු තත්ත්ව ඇති වීමේ හැකියාවක් පවතී.</p>

රූපය 02: 2023 නොවැම්බර්, දෙසැම්බර් සහ 2024 ජනවාරි සඳහා මාසික වර්ෂාපතන අනාවැකිය

වායුගෝලයේ දෛනිකව සිදුවන වෙනස්වීම්, මැඩන්ජුලියන් දෝලනය (Madden Julian Oscillation-MJO) වැනි අන්තර් සාතුමය දෝලනයන්, අඩු පීඩන කලාප, පීඩන අවපාතයන් මෙන්ම වායුගෝලයේ ඇතිවන තරංගාකාර කැළඹිලි හේතුවෙන් මෙම දිගු කාලීන අනාවැකි වෙනස් වීමට ඉඩ ඇත.

(දිස්ත්‍රික් මට්ටමින් දිගු කාලීන සාමාන්‍යය (මධ්‍යන්‍ය) වර්ෂාපතන අගයන් ඇමුණුම -1 හි දක්වා ඇත)


2023 නොවැම්බර් මාසය සඳහා සතිපතා වර්ෂාපතන අනාවැකිය

සතිපතා වර්ෂාපතන අනාවැකිය	
මූලාශ්‍රය- NCMRWF යාවත්කාලීන කිරීම- 2023 නොවැම්බර් 02	
<div style="text-align: center;">  </div> <div style="border: 1px solid black; padding: 5px;"> <p style="text-align: center;">(Week 1: 03 Nov - 09 Nov)</p> <p style="text-align: center;">2023 නොවැ. 03-09</p>  </div>	<ul style="list-style-type: none"> බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලත්, වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ සමහර කොටස් වලත් දිගුකාලීන සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් ඇති අතර, මන්නාරම සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කල හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.
<div style="border: 1px solid black; padding: 5px;"> <p style="text-align: center;">(Week 2: 10 Nov - 16 Nov)</p> <p style="text-align: center;">2023 නොවැ. 10-16</p>  </div>	<ul style="list-style-type: none"> බස්නාහර, සබරගමුව, දකුණ, ඌව සහ ඌව පළාත් වල දිගුකාලීන සාමාන්‍යයට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි අතර ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යයට මදක් අඩු වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් ඇත.
<div style="border: 1px solid black; padding: 5px;"> <p style="text-align: center;">(Week 3: 17 Nov - 23 Nov)</p> <p style="text-align: center;">2023 නොවැ. 17-23</p>  </div>	<ul style="list-style-type: none"> බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත් වලත් මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල සමහර කොටස් වලත් දිගුකාලීන සාමාන්‍යයට වැඩි වර්ෂාපතනයක් ඇති වියහැකි අතර ඌව, ඌවමැද, නැගෙනහිර සහ වයඹ පළාත් වල දිගුකාලීන සාමාන්‍යයට අඩු වර්ෂාපතනයක් ඇති විය හැකිය. අනෙකුත් ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
<div style="border: 1px solid black; padding: 5px;"> <p style="text-align: center;">(Week 4: 24 Nov - 30 Nov)</p> <p style="text-align: center;">2023 නොවැ. 24-30</p>  </div>	<ul style="list-style-type: none"> දිවයිනේ බොහෝ ප්‍රදේශ වල දිගුකාලීන සාමාන්‍යයට වැඩි හෝ ආසන්න වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

රූපය 03: 2023 නොවැම්බර් මාසය සඳහා සතිපතා වර්ෂාපතන අනාවැකිය

2023 නොවැම්බර් මාසය සඳහා උෂ්ණත්වය පිළිබඳ පුරෝකථනය

2023 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය පිළිබඳ සම්භාවිතා පුරෝකථනය පහත දැක්වෙන පරිදි වේ.



රූපය 04: උපරිම උෂ්ණත්වය (දහවල් කාලයේ) **රූපය 05:** අවම උෂ්ණත්වය(රාත්‍රී කාලයේ)

රූපය 04: හි 2023 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ උපරිම උෂ්ණත්වය (දහවල් කාලයේ) සඳහා සම්භාවිතා පුරෝකථනය දැක්වේ. ඒ අනුව, 2023 නොවැම්බර් මාසයේදී කුරුණෑගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල උපරිම උෂ්ණත්වය(දහවල් කාලයේ) සාමාන්‍යයට වඩා මඳක් ඉහල යාමේ හැකියාවක් ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ උපරිම උෂ්ණත්වය(දහවල් කාලයේ) සාමාන්‍යයට වඩා මඳක් පහල යාමේ හැකියාවක් පවතී

රූපය 05: හි 2023 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ අවම උෂ්ණත්වය(රාත්‍රී කාලයේ) සඳහා සම්භාවිතා පුරෝකථනය දැක්වේ. ඒ අනුව, 2023 නොවැම්බර් මාසය සඳහා මන්නාරම, අනුරාධපුරය, කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුරය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල අවම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහල යාමේ හැකියාවක් ඇති අතර වවුනියාව, පුත්තලම, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල අවම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා පහල යාමේ හැකියාවක් පවතී.

සටහන: දිගුකාලීන දේශගුණික දත්ත නොමැති වීම හේතුවෙන් කෑගල්ල, මාතර, මාතලේ, මුලතිවු, කිලිනොච්චි, පොලොන්නරුව, මොනරාගල, යාපනය සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා උෂ්ණත්ව අනාවැකි මෙහි ඇතුළත් නොවේ.

2023 ඔක්තෝබර් මාසයේදී නිරීක්ෂිත වර්ෂාපතනය මධ්‍යන්‍ය (1981-2010) සමග විචලනය

2023 ඔක්තෝබර් මස නිරීක්ෂිත වර්ෂාපතනය 2023 නොවැම්බර් මස 3 වන දින වන විට දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ යාවත්කාලීන කෙරේ.

http://meteo.gov.lk/index.php?option=com_content&view=article&id=78&Itemid=290&lang=en

පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා අවධානය යොමු කළ යුතුය.

- ආන්තික කාලගුණික තත්ත්ව පිළිබඳව සහ ජල කළමනාකරනය පිළිබඳව ඒ හා සම්බන්ධ ආයතන මගින් ලබා දෙනු ලබන උපදෙස් සහ සිදු කරනු ලබන දැනුවත් කිරීම් පිළිබඳව මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
- විශේෂයෙන් නොවැම්බර් මාසයේදී අකුණු, ඒ සමග ඇතිවන කෙටි කාලීන තද සුළං සහ තද වැසි පිළිබඳව මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
- මෙම කාලය තුළ දිවයින ආසන්නයේ පහල වායුගෝලීය කැලඹිලි තත්ත්ව, පීඩන අවපාත සහ සුළි කුණාටු වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඒ හා සම්බන්ධ ආයතන මගින් ලබා දෙනු ලබන උපදෙස් සහ සිදු කරනු ලබන දැනුවත් කිරීම් පිළිබඳව මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.
- ගංවතුර සහ නායයෑම් තත්ත්ව ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව ඒ හා සම්බන්ධ ආයතන මගින් ලබා දෙනු ලබන උපදෙස් සහ සිදු කරනු ලබන දැනුවත් කිරීම් පිළිබඳව මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.

දිස්ත්‍රික්කය	නොවැම්බර් මාසය සඳහා සාමාන්‍යයය වර්ෂාපතනය	දෙසැම්බර් මාසය සඳහා සාමාන්‍යයය	ජනවාරි මාසය සඳහා සාමාන්‍යයය
---------------	--	--------------------------------	-----------------------------

ඇමුණුම-1

නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස සඳහා දිස්ත්‍රික් සාමාන්‍යයය වර්ෂාපතනය

(අවුරුදු 30 සාමාන්‍යයය (1961-1990))

	(mm)	වර්ෂාපතනය (mm)	වර්ෂාපතනය (mm)
කොළඹ	340.8	191.7	77.2
කළුතර	403.1	258.0	122.7
ගාල්ල	378.9	239.6	127.0
මාතර	352.7	219.9	125.2
හම්බන්තොට	222.5	159.2	70.9
අම්පාර	271.9	350.5	210.1
මඩකලපුව	303.2	388.0	194.3
ත්‍රිකුණාමලය	303.1	335.6	127.4
මුලතිව්	312.5	291.0	77.2
යාපනය	324.8	257.4	70.7
කිලිනොච්චි	329.6	274.0	76.7
මන්නාරම	242.8	206.4	53.8
පුත්තලම	233.2	126.2	46.9
ගම්පහ	313.1	141.1	53.7
කෑගල්ල	394.1	188.5	77.4
රත්නපුර	370.2	231.5	117.0
මොණරාගල	289.6	253.5	129.7
බදුල්ල	327.3	356.1	232.3
පොළොන්නරුව	292.9	369.5	164.1
වවුනියා	272.3	256.7	74.2
අනුරාධපුර	240.4	232.8	84.6
කුරුණෑගල	270.1	150.2	63.5
මාතලේ	309.0	357.7	202.0
මහනුවර	342.5	308.8	159.8
නුවර එළිය	305.9	250.1	138.3

වගුව-01: නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස තුළ සාමාන්‍යය (1961-1990) වර්ෂාපතනය දිස්ත්‍රික් මට්ටමින්.

එක් එක් දිස්ත්‍රික්ක වල නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස තුළ සාමාන්‍යය (අවුරුදු 30 ක මධ්‍යන්‍ය (1961-1990)) වර්ෂාපතනය වගුව-01 හි දක්වා ඇත.